

[06]

විකල්ප වැඩ හාවිතයන් හා ශ්‍රී ලංකාව තුළ එහි හාවිතය

නොත්මේනී කරුණානායක, සුමුදු ජයවර්ධන, කුමලි කොටුගොඩ, ඔක්තෝබර්ත්ත, සවිනි සමරපිට

1. හැඳින්වීම

මිනිස් සත්වයාගේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඔවුන් විවිධ විකල්පයන් සඳහා යොමු වූයේ බොහෝ විට ඔවුන්ගේ දෙනික කටයුතු පහසු කරගැනීමේ පරමාර්ථයෙනි. කාන්තා ගුම බලකායේ සහභාගිත්වය වර්ධනය වීම, ඇඩිසුම් දෙදෙනාම රැකියාවන්හි නිරත වන ප්‍රාලේ වර්ධනය වීම, රැකියා සහ විවිධ කාල අපේක්ෂාවන් යනාදී සමාජීය වෙනස්කම් හේතුවෙන් විකල්ප වැඩ ක්‍රමයන් හාවිතය වර්ධනය වෙමින් පවතී (Hochschiled සහ අන් අය, 1989).

වැඩ පරිසරය තුළ පවත්නා සාම්ප්‍රදායික බවෙහි අඩුපාඩු සහ අපහසුකම් මගහරවා ගැනීමට ඔවුන් විවිධ විකල්ප වැඩ ක්‍රමයන් අත්හදා බැලීමට පුරුදු විය. එම පරමාර්ථය මුළුකරගෙන විවිධ විකල්ප වැඩ ක්‍රම ආරම්භ විය. ඒවා අතර වඩාත් ප්‍රචලිත වැඩක්‍රම කිහිපයකි.

1. නම්‍ය කාලය (Flex Time)
2. හැකිලු වැඩිසතිය (Compressed Workweek)
3. අර්ථ කාලීන සේවා නියුත්කිය (Part –Time Employment)
4. දුරාන්තරණය (Telecommuting)

මෙම එකිනෙක විකල්ප ක්‍රමයන් පිළිබඳව නැඹුරු වූ විට දක්නට ලැබෙනුයේ ක්‍රමානුකූල හා වඩාත් හිතකර වැඩිපරිසරයක් නිරමාණය කිරීමට පමණක් නොව ඔවුනාවුන්ගේ ප්‍රවූල් ජීවිත ද සාර්ථක කර ගැනීමට සහය වීම ප්‍රධාන ආරම්භක් වී ඇති බවයි. ඒ අනුව ඔවුන් මෙම විකල්ප වැඩ හාවිතයෙන් මූලිකවම බලාපොරොත්තු වනුයේ වැඩ ජීවිතය සහ ප්‍රවූල් ජීවිතය සම්බරව පවත්වාගෙන යාමය (Opatha, 2009, pp. 88-105).

ඉහත දැක්වූ විකල්ප වැඩ හාවිතයන් සියල්ල පිළිබඳව මෙහි සාකච්ඡා කරන අතර ගැඹුරු අධ්‍යයනයක් නම්‍ය කාලය (Flex Time) කෙරෙහි යොමු වී ඇත. විකල්ප හාවිතයන් කවරේද? එහි ප්‍රයෝගන් සහ අඩුපාඩු, ප්‍රායෝගික අධ්‍යනයන් සහ නිරදේශයන් මෙහි ඉදිරිපත් කරනු ලැබේ. එමෙන්ම මෙ මිනින් නම්‍ය කාලය (Flex Time) ශ්‍රී ලංකාවේ හාවිතා වනුයේ කෙසේද යන්න පිළිබඳව ද මූලිකව අධ්‍යනය කරනු ඇත.

2. නම්‍ය කාල ක්‍රමය

2.1 නම්‍ය කාල ක්‍රමය

මෙහිදී සේවකයාට රැකියාව (දෙනිකව) ආරම්භ කිරීමට සහ අවසාන කිරීමට නියමිත වේලාවන් තීරණය කිරීමට අවස්ථාව ලැබේ. එනම් නියමිත කාලයක් සම්පූර්ණ වන සේ සේවකයා රැකියාව ආරම්භ කරන කාලය සහ අවසාන කරනු ලබන වේලාව තීරණය කරයි. බොහෝවිට මෙම නියමිත කාලය පැය 8 ක් වේ (Opatha, 2009, p. 88; Baltes, Briggs, Huff, Wright and Neuman, 1999, p. 497).

2.2 සාම්ප්‍රදායික වැඩක්‍රමය

සාම්ප්‍රදායික වැඩ ක්‍රමය තුළ සාම්ප්‍රදායිකව සියලුම සේවකයන් හට පොදු කාල සටහනකට අනුව දෙනික කටයුතු සිදු කරනු ලබයි. මෙහිදී එදිනෙදා කටයුතු ආරම්භ කරන වේලාවත් අවසන් කරන වේලාවත් තීරණය කිරීමට සේවකයාට අවස්ථාවක් නොලැබේ. පහත උදාහරණයේ වගු අංක 1න් දැක්වෙන්නේ යම් ආයතනයක් සාම්ප්‍රදායිකව දෙනික කටයුතු ආරම්භ කරන වේලාවත් අවසන් කරන වේලාවත් ය.

වගු අංක 1: සාම්ප්‍රදායික වැඩිකුමය

ආරම්භක වේලාව - පෙ.ව 7.00

අවසන් කරනු ලබන වේලාව ප.ව 4.00

පළමු පැය	දෙවන පැය	තුන්වන පැය	සිව්වන පැය	පස්වන පැය	විවේක කාලය	හයවන පැය	හත්වන පැය	අවවන පැය
7 ^o 8	8 - 9	9 - 10	10 - 11	11 - 12	12 - 01	01 - 02	02 - 03	03- 04

මූලාශ්‍රය: Opatha, H. D. N. P. (2009) *Human Resource Management*. Sri Lanka.

ඉහත උදාහරණයට අනුව ආයතනය දෙනික වැඩි කටයුතු ආරම්භ කරන වේලාව වන පෙ.ව 07.00 ට ආයතනයට ඒමට සේවකයාට සිදුවන අතර ඔවුන්ට සිය වැඩිකටයුතු අවසාන කිරීමට සිදුවන්නේ ප.ව 04.00 ට ය (Opatha, 2009, pp. 88-89).

2.3 නම්‍යකාල වර්ගීකරණය

MacDermid (n.d.) ඉදිරිපත් කර ඇති පරිදි නම්‍ය කාල ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම්;

2.3.1 ව්‍යුහගත කරන ලද පුර්ණ - කාලීන විකල්පය (Restructured Full - Time Options)

මෙම ක්‍රමය වැටුප්, ප්‍රතිලාභ හා රැකියා දියුණුවේ කාල රාමුව කෙරෙහි බලනොපායි. මේ යටතට නම්‍ය කාලය, දෙනික නම්‍ය කාලය, හැකිලු වැඩිසතිය, දුරාන්තරනය, යන විකල්ප වැඩි හාවිතයන් ඇතුළත් වේ.

2.3.2 ක්‍රේඛාද කරන ලද වැඩිකාල විකල්පය (Reduced Work Time Options)

මෙම විකල්පයේ සැකසුම, කාල සීමාව හා ප්‍රතිපත්ති මත පදනම්ව වැටුප්, ප්‍රතිලාභ හා රැකියා දියුණුවේ කාල රාමුව කෙරෙහි බලපැමි ඇති කරයි. මේ යටතට ඒකාකාර අර්ධ කාලීන සේවා තියුක්තිය, වැඩි බෙදීම, ස්වේච්ඡා ක්‍රේඛාද කාලය (V- Time), නිවාඩු යන විකල්ප වැඩි හාවිතයන් ඇතුළත් වේ.

Opatha (2009) පෙන්වා දී ඇති ලෙස මෙම විකල්ප වැඩිකුමය යටතේ ආයතනයක ප්‍රධාන ක්‍රම හතරක අතරින් එකක් තෝරා ගැනීමට හැකියාවක් ලැබේ. එනම්;

- සාමාන්‍ය නම්‍ය කාලය (General flex time)
- නම්‍ය වර්යාව (Flex tour time)
- නිසර්ගන කාල ක්‍රමය (Gliding time)
- උපරිම නම්‍ය කාලය (Maxi flex time)

2.3.3 සාමාන්‍ය නම්‍ය කාලය (General flex time)

මෙම සාමාන්‍ය නම්‍ය කාල ක්‍රම ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන කාලයන් වර්ග දෙකකි. එනම් මධ්‍ය කාලය (Core Time) සහ කළාප පළල කාලය සි (Bandwith Time). මධ්‍ය කාලය (Core Time) යනු, සියලුම සේවකයින් ආයතනය තුළ රැදි සිටිය යුතු වේලාවන්ය. පහත උදාහරණයේ වගු අංක 2න් එය තවදුරටත් පැහැදිලි කරනු ලැබයි.

වගු අංක 2: සාමාන්‍ය නම්‍ය කාලය

කළාප පළල කාලය : (Bandwith Time)

පළමු පැය	දෙවන පැය	තුන්වන පැය	සිව්වන පැය	පස්වන පැය	විවේක කාලය	හයවන පැය	හත්වන පැය	අවවන පැය	නවවන පැය	දහවන පැය
නම්‍ය කාලය	නම්‍ය කාලය	මධ්‍යය කාලය	මධ්‍යය කාලය	මධ්‍යය කාලය	විවේක කාලය	මධ්‍යය කාලය	මධ්‍යය කාලය	මධ්‍යය පැය	මධ්‍යය කාලය	මධ්‍යය කාලය
7 ^o 8	8 ^o 9	9 - 10	10 - 11	11 - 12	12 - 01	01 - 02	02 - 03	03- 04	04-05	

මූලාශ්‍රය: Opatha, H. D. N. P. (2009) *Human Resource Management*. Sri Lanka.

කලාප පළල කාලය යනු, සේවකයින්ට ආයතනය තුළි රැදී සිටිය හැකි කාලයයි. ඉහත උදාහරණයේ පෙ.07.00 - 08.00, පෙ.ව 08.00 - 09.00 කාලයන් ද තැවත ප.ව 04.00 - 05.00, ප.ව 05.00 - 06.00 කාලයන් ද නමුත් කාලයන් තුළට වැට්ටේ. මෙහිදී උදෑසන 07.00 ට පැමිණෙන සේවකයකුට සිය රාජකාරිය අවසන් කළ හැක්සේ ප.ව 04.00 ට ය. එමෙන්ම ප.ව 08.00 ට රාජකාරිය ආරම්භ කරන සේවකයෙකු අවසන් කළ යුත්තේ සවස 05.00 ට ය. මෙහිදී ආයතනයේ දහවල් විවේක කාලයද නමුත් කාලය ලෙස යොදා ගත හැකි අතර අදාළ කාලය තුළ දවල් ආහාරය සහ නිසි ප්‍රමාණයට විවේකට ලබා ගැනීමට සේවකයන්ට පෙළඳවීම ආයතනය සතු වගකීමක් වේ. මක්නිසාද යන් එය ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු මගහරවා ගැනීමටත් විවිධ නීති මාලාවන්ට අනුගත වීමට ඉවහල් වන බැවිනි. ආයතනයේ අදාළ මධ්‍යකාලය තීරණය කිරීමේදී ආයතනයේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම අනිවාර්ය වේ.

2.3.4 නමුත් වර්යාව (Flex tour time)

මෙහිදී සේවකයන්ට විකල්පයන් කිහිපයක් ලැබෙන අතර එකිනෙකාගේ අවශ්‍යතාවයන් හා රැවීකත්වයන් අනුව තමන් හට වඩාත්ම යෝගාය විකල්පය තෝරා ගැනීමට ඔවුනට හැකියාවක් ලැබේ. වගු අංක 3 මගින් නමුත් වර්යාව පිළිබඳ ව තවදුරටත් උදාහරණ සහිත ව විස්තර කෙරේ.

වගු අංක 3 : නමුත් වර්යාව

දීදා:- පළමු විකල්පය

ආරම්භක වේලාව	මධ්‍යය කාලය	විවේක කාලය	මධ්‍යය කාලය	අවසන් කරන වේලාව
පෙ.ව 9.00	පෙ.ව 9.00-12.00	ප.ව 12.00 - 1.00	ප.ව 1.00 - 4.00	ප.ව 6.00

දෙවන විකල්පය

ආරම්භක වේලාව	මධ්‍යය කාලය	විවේක කාලය	මධ්‍යය කාලය	අවසන් කරන වේලාව
පෙ.ව 7.00	පෙ.ව 9.00-12.00	ප.ව 12.00 - 1.00	ප.ව 1.00 - 4.00	ප.ව 4.00

තුන්වන විකල්පය

ආරම්භක වේලාව	මධ්‍යය කාලය	විවේක කාලය	මධ්‍යය කාලය	අවසන් කරන වේලාව
පෙ.ව 8.00	පෙ.ව 9.00-12.00	ප.ව 12.00 - 1.00	ප.ව 1.00 - 4.00	ප.ව 5.00

මූලාශ්‍රය: Opatha, H. D. N. P. (2009) *Human Resource Management*. Sri Lanka.

ඉහත දැක්වූ විකල්පයන් අතරින් සේවකයා සේවය ආරම්භ කරනු ලබන දිනයෙහි තෝරා ගනු ලබන අතර ඔහුට හෝ ඇයට විශාම ගන්නා තෙක් එය හාවිතා කිරීමට සිදු වේ. කෙසේ නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත අදාළ කළමනාකරුගේ අනුමැතිය මත වෙනත් විකල්පයක් තෝරා ගැනීමටද මෙහි අවස්ථාව සලසා ඇත.

2.3.5 නිසර්ජන කාලය (Gliding Time)

මෙම විකල්පයේ පවතින විශේෂත්වය වනුයේ මධ්‍යකාලයක් දක්නට තොලැබීම සි. අදාළ සියලු කාලයන් නමුත් කාලයට ඇතුළත් වන අතර අදාළ කාලයන් තුළ සේවකයාගේ රැවීකත්වය මත ව්‍යාපාර ස්ථානයට පැමිණීමත් සේවය අවසන් කිරීමටත් අවස්ථාව ලැබේ (Opatha, 2009, p. 90).

2.3.6. උපරිම නමුත් කාල ක්‍රමය (Maxi Flex Time system)

මෙම විකල්පයේ ද මධ්‍යකාලයක් තොමැති අතර සේවකයාට ඔනැම් කාලයක් ක්‍රුළ සේවාව ආරම්භ කිරීමත් අදාළ කාලය සම්පූර්ණ කර සේවය අවසන් කිරීමටත් හැකියාව ලැබේ (Opatha, 2009, p. 90).

නමුත් කාලය වඩාත් යෝග්‍ය වනුයේ;

- ස්වාධීන රැකියාවන්වල නියුතු වන සේවකයින් හට
- වෘත්තීය සේවකයින් හට
- කාර්යාල සේවකයින් හට (Opatha, 2009, p. 90).

2.4 කාලය වාර්තා කිරීම

Opatha (2009) පෙන්වා දී ඇති පරිදි මෙම විකල්ප ක්‍රමයේ සේවකයින් විවිධ විකල්ප කාලයන් තුළ ව්‍යාපාරයට පැමිණීමත් පිටවීමත් සිදුකරන නිසා ඔවුන්ගේ අදාළ කාලයන් නිසි පරිදි වාර්තා කිරීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා ව්‍යාපාර විවිධ කාලය සටහන් කරනු ලබන ක්‍රම හාවිතා කරයි.

ඉන් කිහිපයක් නම්,

1. අත් පොත (Manual System)
2. කාල ඔරොසුව (Time Clock)
3. කාල සණකය (Time Meter)
4. පරිගණක සණකය (Computer Log)

මෙවා අතුරින් වඩාත් ප්‍රවලිත වනුයේ අත්පොත සහ කාල ඔරොසුවයි.

1) අත් පොත (Manual System)

පැමිණීමේ ලේඛනය ලේසද මෙය හඳුන්වනු ලැබේ. මේ සඳහා පැමිණීමේ නාම ලේඛනය යනුවෙන් වෙනම පොතක් ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන අතර ඒ ඒ සේවකයා සිය රාජකාරියට පැමිණෙන විට අදාළ කාලය එනම්, පැමිණී වේලාව, තම නම සහ අංකය සටහන් කර මෙම ලේඛනයේ අත්සන් කරයි. ව්‍යාපාරයෙන් පිටත්ව යන වේලාව ද එසේම සටහන් කරනු ලබයි. මෙහිදී ව්‍යාපාරය සිය සේවකයින් එම ලේඛනයේ නිවැරදිව අදාළ වේලාවන් සටහන් කරන බව විශ්වාස කෙරේ. සේවකයින් තුළ සිය ආයතනය තමන්ව විශ්වාස කරයි යන ආකල්පය මූල් කරගෙන ධනාත්මක ආකල්පයක් මෙම ක්‍රමය කෙරෙහි ගොඩ තැගෙනු ඇත. නඩත්තු පිරිවැය ඉතා අවම වීමද මෙහි දක්නට ලැබෙන වාසියකි. කෙසේ නමුත් ව්‍යාපාරයේ සිටින සේවකයින් අවංකව සිය පැමිණීමේ සහ පිටවීමේ වේලාව සටහන් නොකළහාත් අදාළ දත්තවල නිවැරදි තාවය බිඳ වැට්ටේ. මෙය මෙම ක්‍රමයේ පවතින ප්‍රධාන දුර්වලතාවය වේ (Opatha, 2009, p. 90).

2) කාල ඔරොසුව (Time Clock)

Opatha (2009) ට අනුව මෙය පැමිණීමේ නාම ලේඛනය පැවති ප්‍රධාන දුර්වලතාවය මගහරවයි. මෙහි කාල කාචිපත යනුවෙන් විශේෂ කාචි වර්ගයක් දක්නට ලැබේ. මෙහිදී එක් එක් සේවකයාට එක කාචිපත බැඟින් ලැබෙන අතර සේවයට පැමිණෙන විට මෙම කාචිපත කාල ඔරොසුවට ඇතුළු කරන අතර ඔහු හෝ ඇය පැමිණී වේලාව එම ඔරොසුව මගින් අදාළ කාචිපතේ සටහන් කරනු ලැබේ. එසේම පිටවන වේලාව ද සේවකයින් රාජකාරිය අවසන් කොට එම කාචිපත එම ඔරොසුවට ඇතුළත් කරන විට සටහන් වේ. මෙහි පිරිවැය අඩු අතර වඩාත් නිවැරදි කාලය සටහන් කරනු ලබයි. කෙසේ නමුත් සේවකයින් තුළ තමන්ව ආයතනය අවශ්වාස කරනු ලබයි යැයි සිතුවිලි ඇතිවි අදාළ වෘත්තීය සම්ති හෝ සේවකයින් මෙම ක්‍රමයට අකමැති විය හැකිය.

2.5 නමුත් කාල ක්‍රමයේ පවතින ප්‍රයෝගන සහ දුර්වලතා

නමුත් කාල ක්‍රමය තුළ වාසිදායක මෙන්ම අවාසිදායක ලක්ෂණ ද පවතින අතර එකී ප්‍රයෝගන සහ දුර්වලතා සම්හරක් පහත දැක්වේ.

2.5.1 නම් කාල ක්‍රමයේ පවතින ප්‍රයෝගන

සේවකයාට;

- සේවකයා අදාළ වේලාවන් තීරණය කරනු ලබන අතර මෙහිදි වඩාත් පහසු සහ එළදායී වේලාවන් මොවුනට තීරණය කළ හැකි බැවින් ඔවුන්ගේ වැඩි ජීවිතයෙහි තත්ත්වය වර්ධනය වේ.
- ගමනාගමන අපහසුතාවයන් වැඩි කාලය මගහරවා වඩාත් පහසුවෙන් සහ අවම කාලයක් ඇතුළත සේවා ස්ථානයට ලාඟා වීමට හැකිවන ලෙස අදාළ වේලාවන් තෝරා ගැනීමට සේවකයාට හැකිවේ.
- තම ගීරය පුරුදු වී ඇති කාල රාමුවට අනුව අදාළ කාලයන් තෝරා ගැනීමට හැකි වේ.
- හදිසි අත්‍යාච්‍රා පෙෂාද්‍යෙලික අවශ්‍යතාවයන් උද්‍යත වූ විට බොහෝවිට සිය රාජකාරියට සිදුවන බලපැමි අඩුවන ලෙස අදාළ කාලය තැවත තීරණය කළ හැක. මෙම ක්‍රමය මගින් රැකියා තැප්තිය ඉහළ තැංවේ (Opatha, 2009, p. 91).
- මෙම ක්‍රමය මගින් සේවකයාට වඩා වැඩි කාලයක් සිය පෙෂාද්‍යෙලික කටයුතු සහ පවුලේ කටයුතු කෙරෙහි යොමුවිය හැකි බැවින් සිය පෙෂාද්‍යෙලික ජීවන තත්ත්වයද වර්ධනය වේ (වැඩි ජීවිතය හා පෙෂාද්‍යෙලික ජීවිතය අතර මනා සම්බරණාවයක් පවත්වාගැනීමට මෙම මගින් අවස්ථාව සැලැස්) (Opatha, 2009, p.91; Grahan සහ Pleck, 1984, p. 515).

සේව්‍යයාට;

- සේවකයින් ප්‍රමාදවී පැමිණීම අඩු වේ.
- සේවකයින් නොපැමිණීම අඩු වේ.
- සේවකයින් සේවය හැරයාමේ ප්‍රවණතාවය අවම වේ.
- රැකියාව තුළ සේවකයින් රදි සිටීම වර්ධනය වේ.
- සේවකයින්ගේ හැසිරීම යහපත් වේ.
- සේවකයින්ගේ එළදායීතාවය වර්ධනය වේ.
- අතිකාල දීමනා ගෙවීමේ අවශ්‍යතා අඩුවේ.
- රැකියාවේ ආකර්ෂණීය මේ ක්‍රියා වර්ධනය වන බැවින් රැකියා ආකර්ෂණය සඳහා ආයතනයට ගෙවීමට සිදුවන පිරිවැය අවම වේ (Opatha, 2009, p. 91).

2.5.2 නම් කාල ක්‍රමයේ පවත්නා දුර්වලතා

සේවකයාට;

- අතිකාල ඉපැයීම් අඩුවන තිසා සේවකයාගේ සම්පූර්ණ වැටුප අඩුවිය හැක.
- සාම්පූද්‍යායික වැඩික්‍රමයේ දී හදිසියේ සේවකයන් හට සේවා ස්ථානයෙන් පෙෂාද්‍යෙලික හේතුවක් මත පිටතට යාමට සිදුවුවහොත් එය නොසළකා ගෙවීම සිදුකරන මූත් මෙම ක්‍රමයදී එසේ නොවේ.
- මෙම ක්‍රමය හේතුවෙන් පෙර නොතිබූ අවශ්‍යතාවයන් සිය පවුල තුළ ඇති විය හැක.
- විවිධ සේවකයින් විවිධ වේලාවන් වලට සේවයට පැමිණීමත්, පිටවීමත් සිදු කරන බැවින් එකිනෙකා අතර පවත්නා අන්තර් පුද්ගල සඛ්‍යතා අඩුවිය හැක (Opatha, 2009, p. 91).
- අඛණ්ඩා කළ පමණින් රැකියා පිටිත සම්බරණ ගැටුවෙන් මෙය විසඳුමක් වී නොමැත (Grahan සහ Pleck, 1984, p. 515).

සේව්‍ය හට,

- සේවකයින් විවිධ වේලාවන්වලට සේවයට වාර්තා කිරීමත්, පිටවීමත් සිදුකරන බැවින් ඔවුන්ගේ රාජකාරිය සුපරික්ෂණය කිරීමට ආයතනයට අපහසු විය හැක.

- පරිපාලන පිරිවැය, තබන්තු පිරිවැය සහ අනෙකුත් පිරිවැය වැඩි කාලයක් මෙම ක්‍රමය නිසා ආයතනය විවෘත කර තැබීම හේතුවෙන් වර්ධනය විය හැක.
- ව්‍යාපාර අවශ්‍යතාවයන් ඇතිවන අවස්ථාවන්හි එට අදාළ සේවකයින් ආයතනයේ තොසිරිය හැක.
- ආයතනයේ රස්වීම් සැලසුම් කිරීම අපහසුවිය හැක.
- ආයතන ක්‍රූල අඩු සේවක පිරිසක් පෙන්වුම් විය හැක (Opatha, 2009, p. 91).
- පාලිත ජන විකාශ විද්‍යාත්මක සාධකයන්හි (Demographic Change) බලපැම මත සත්‍ය වශයෙන්ම නමුත් කාලය හාවිතා කරන කණ්ඩායම් හි සේවක ප්‍රවාසිතාවයේ අඩුවීමක් දක්නට තොමැත (Mcguire සහ Liro, 1987, p. 48).

2.6 නමුත් කාල හාවිතය සහ ආයතනික කළමනාකාරීත්වය

දැනට පවතින ඕනෑම විකල්ප වැඩි හාවිත ක්‍රමයක් හඳුන්වාදීමේ මූලික අරමුණ වන්නේ සේවකයන්ගේ රකියා ජීවිතය සහ පොදුගලික ජීවිතයේ අවශ්‍යතාවයන් අතර ස්විතනයක් පැවතීමය. රකියාව සහ පොදුගලික ජීවිතය සමඟ මට්ටමක පවත්වා ගැනීම සඳහා විසඳුමක් ලෙස විකල්ප වැඩිහාවිතයන්, විශේෂයෙන්ම අප මෙහිදී අවධානය යොමු කරන නමුදිලි වේලාතුමය (Flexitime) ආයතන විසින් හඳුන්වා දී ඇත. එසේම නවීන පරිගණක හා තොරතුරු තාක්ෂණික දියුණුව සේවකයන් හට වැඩි වශයෙන් තම තිව්‍යේ සිටම රකියාවේ තියුණ්‍ය වීමට ඉඩකඩ සලසා දී ඇත (Kossek, Barber සහ Winters, 1999). කෙසේ නමුත්, අධ්‍යයනයන්ගෙන් පෙන්වා දෙන පරිදි ඉහත තී නමුදිලි ප්‍රතිපත්ති බලාපාරාත්තු වූ අයුරින්ම රකියා/ජීවිත ගැටුමට විසඳුමක් වී තොමැත (Blum, Fields & Goldman cited in Kossek, Barber & Winters, 1999). එසේම එය එලදායිතාවය වර්ධනයට දායක වී තොමැත (Dunham, Piece & Castenda cited in Kossek, Barber & Winters, 1999).

මෙවැනි නමුදිලි වැඩි ක්‍රමයක් සූයාත්මක කිරීම සඳහා ඇති බාධක ලෙස කළමනාකාරීත්වයෙන් එල්ල වෙන විරෝධතා සේවකයන් ක්‍රූල ඇති බිජ සහ අභිතකාරී ආයතනික සංස්කෘතීන් දැක්වීය හැකිය (Schwart, 1994). ආයතනයේ කළමනාකරුවන්ගේ දායකත්වය නමුදිලි වැඩිසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම කෙරෙහි බෙහෙවින් බලපායි (Kossek, Barber සහ Winters, 1999). එසේම කළමනාකරුවන් විසින් මෙකි විකල්ප, නමුදිලි වැඩි හාවිතයක් තොරා ගන්නවාද තැද්ද යන තීරණයට පදනම් වන විවිධ හාවිතයන් තොරා ගන්නවාද තැද්ද යන තීරණයට පදනම් වන විවිධ සාධක අපට හඳුනාගත හැක. Kossek, Barber සහ Winters විසින් සඳහන් කරන පරිදි,

"... managerial use is explained by three main factors: Personal Characteristics, the social influences of work group peers and productivity concerns " (Kossek, Barber & Winters, 1999, p. 34)

එම අනුව එවැනි සාධක 3 ක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැක. එනම්,

- පුද්ගල වරිත ලක්ෂණ (වයස, ස්ත්‍රී පුරුෂ හාවය යනා දී)
- සම සේවකයන්ගේ සමාජීය බලපැමි
- එලදායිතාවය

පෙර පර්යේෂණ බොහෝමයක් විසින් පුද්ගල වරිත ලක්ෂණ යන සාධකය පිළිබඳ අවධානය යොමු කොට ඇත. එම අනුව බැඳු කළ තරුණ වියේ පසුවන ආයතනයේ පහළ මට්ටමේ සිටින, දරුවන් ලැබීය හැකි වයසේ පසුවන කාන්තාවන් වැඩි වශයෙන් මෙම නමුදිලි වැඩිසටහන් හාවිතා කරන බවට සෞයාගෙන ඇත (Kossek, 1990 cited in Kossek, Barber & Winters, 1999, p. 35). එසේම රකියා ජීවිතයට සාපේෂුව තම පොදුගලික/ප්‍රවූල් ජීවිතය සඳහා වැඩි අගයක්, බර තැබීමක් සිදු කරන සේවකයන් අතර ද මෙම විකල්ප වැඩි හාවිත ක්‍රමය ජනප්‍රිය වී ඇත (Kofodimos cited in Kossek, Barber & Winters, 1999, p. 35). තරමක් වයස්ගත කළමනාකරුවන් අතර මේවායේ හාවිතය, තරුණ

වියේ සිටින කළමනාකරුවන් අතර හාවිතයට සාපේශ්‍යව අඩු මට්ටමක පවතී. මත්ද යන් වයස්ගත විමේදී පවුල් වගකීම් අඩුවන බැවිනි (Zedeck cited in Kossek, Barber & Winters, 1999, p. 36).

බොහෝමයක් පර්යේෂණ වාර්තා සඳහන් කරන පරිදි සම සේවකයන්ගේ සාමාජිය බලපෑම ද, විකල්ප වැඩ ක්‍රමයන් හාවිතයට ගැනීම පිළිබඳ තීරණය කිරීමට ඉවහල් වෙයි (Kofodimos cited in Kossek, Barber & Winters, 1999, p. 36). එයට හේතුව නම්, තම සම සේවකයන් සාම්පූද්‍යායික පුරුණ කාලීන වැඩ ක්‍රමයක් හාවිත කරන්නේ නම්, තමන් පමණක් විකල්ප, නම්‍යයිලි ක්‍රමයක් හාවිතා කිරීම පිළිබඳ තම ප්‍රධානියාගේ ආකල්පය ක්‍රමක් වේද යන්න පිළිබඳව ඇතිවන සිතිවිල්ලයි.

තවද, බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මෙම විකල්ප වැඩ හාවිතයන්, ආයතනික එලදායීතාව කෙරෙහි සාක්ෂිමක බලපෑම ඇති කරයි. ඒ මගින් කළමනාකරුවන්ට ගැටුම් කළමනාකරණයට මැදිහත් වීමට සිදුවනවා සේම එය පාරිභෝගික සේවාවන් කෙරෙහි ද අහිතකර ලෙස බලපෑම ඇති කරයි (Sheley cited in Kossek, Barber & Winters, 1999, p. 36).

සමස්ථයක් ලෙස ගත් කළ ස්ත්‍රී පුරුෂ හාවය (පුද්ගල වරිත ලක්ෂණයක්) සහ සම සේවකයන්ගේ හාවිතය යන සාධක කළමනාකරුවන් විසින් විකල්ප වැඩ සටහන් හාවිතයට ගන්නවාද නැද්ද යන තීරණයට තඳින්ම බලපායි. එසේම එලදායීතාවය හා නම්‍යයිලි විකල්ප වැඩ හාවිතයන් අතර ද දැඩි සම්බන්ධතාවයක් පවතින බවට තර්ක කළ හැක (Kossek, Barber & Winters, 1999, p. 45).

2.7 නම්‍ය කාල හාවිතය සහ ආයතනික එලදායීතාවය.

“පෘෂ්ඨිය වසර 15 ක කාලය තුළ විකල්ප වැඩ හාවිතය විශේෂයෙන් නම්‍යයිලි කාල හාවිතය විශාල වශයෙන් ව්‍යාපාර හා රාජ්‍ය කටයුතු සඳහා එක්සත් රාජ්‍යාධියේ බහුලව හාවිතා කරන ලදී” (Nollen & Martin cited in Edward, Gane & Joseph, 1980, p. 160).

Edward, Gane සහ Joseph ට අනුව Acraddock සහ Rose (1981) පෙන්වා ද ඇති පරිදි විවිධ පුද්ගලයන් විසින් ව්‍යාපාරය තුළ විකල්ප වැඩ හාවිතය ව්‍යාපාර ආයතනයේ එලදායීතාවයට, නිවාඩු පරිභෝෂනය, සේවකයාගේ තාප්තියට බලපාන ආකාරය පිළිබඳව විවිධ මත පළ කර තිබේ. විකල්ප වැඩ හාවිතයන් ව්‍යාපාරය තුළ බිජි කිරීම මගින් සේවක තාප්තිය ඉහළ යයි.

විකල්ප වැඩ හාවිතයන් ව්‍යාපාරය හඳුන්වයිමේ ප්‍රධාන අරමුණ වනුයේ ව්‍යාපාර ආයතනය වාසි ලබා ගැනීමය. එහිදී ව්‍යාපාරයේ එලදායීතාවය ඉහළ නංවා ගැනීම, සේවක තාප්තිය ඉහළ නංවා ගැනීම, සේවක ප්‍රවාසිතාව අඩු කිරීම, සේවක විවනය අඩු කිරීම, ඇතුළු විශාල වාසි රෝසක් ලබා ගැනීම අරමුණ වේ. නමුත් විකල්ප වැඩ පරිසරයක් හඳුන්වයිම් තුළ මෙම වාසි ලැබෙනවාද යන්න එක් ගැටළුවකි.

කෙසේ නමුත් මොවුන් සිවිධෙනා පවසනුයේ ව්‍යාපාර ආයතනය විකල්ප ක්‍රමයක් වැඩ ක්‍රමයක් හඳුන්වයිම් තුළින් ව්‍යාපාර ආයතනයේ එලදායීතාවය විශාල වෙනසක් සිදුනොවන බවයි. එහිදී තනි සේවකයුගේ එලදායීතාවය ගත්තද, මුළු ආයතනික එලදායීතාවය ගත්තද සැලකිය යුතු වෙනසක් දැක ගත නොහැකි බව ය. ව්‍යාපාර ආයතනයට විකල්ප වැඩහාවිතයන් හඳුන්වා දීම තුළින් ව්‍යාපාර ආයතනයේ ලෙඛ නිවාඩු හා වාර්ෂික නිවාඩු පරිභෝෂනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත. මේ තුළින් පැයක සේවකයෙක් ලබාදෙන නිමැවුම හා සේවකයාගේ එලදායීතාවයේ ඉහළ යාමක් දැකගත හැකිවනු ඇත.

මොවුන් තවදුරටත් කියා සිටිනුයේ ව්‍යාපාර ආයතනයක් තුළ විකල්ප වැඩ පරිසරයක් හඳුන්වා දීම තුළින් සේවක තාප්තිය සැලකිය යුතු තරම් ධනාත්මන බලපෑමක් ඇති නොවන බව ය. එහිදී සේවකයින් වේතන, සුපරික්ෂණය සහ වැඩ පරිසර තත්ත්වය, වැඩකාල සටහන් සම්බන්ධයෙන් ඇති තාප්තියට සැලකිය යුතු බලපෑමක් ඇති නොවේ. ඒ අනුව විකල්ප වැඩ හාවිතයන් තුළින්

එලදායිතාවයේ ඉහළයාමක් නොමැත. නිවාඩු පරිභෝගනය අඩුවීම තුළින් එලදායිතාවය ඉහළ ගිය ද එහිදී ඉහළ යනු ලබන්නේ සේවකයකු විසින් අනිවාර්යයෙන් ඉටුකළ යුතු කාලය තුළ එලදායිතාවයයි. එම නිසා මුළු එලදායිතාවයට අමතරව වැඩිවීමක් මෙහිදී සිදු නොවේ.

2.8 නම්‍ය කාල භාවිතය සහ සේවක ආතතිය

Karyawite සහ Govender (2011) සේවක ආතතිය අවම කර ගැනීමේ උපක්‍රමයක් ලෙස නම්‍ය කාල ක්‍රමය භාවිතය පිළිබඳ පරික්ෂණයක් සිදු කර ඇත. මෙම පරික්ෂණයේ ව්‍යාප්තිය වශයෙන් දකුණු අප්‍රිකානු (KWA-Zulu Natal) පරිපාලන කාර්ය මණ්ඩලයක් යොදා ගෙන ඇත. මෙහි නියැදිය 97 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි සංයුතිය සකස් වී ඇත්තේ 3% කළමනාකරුවන් ගෙන් ද, 10% ක් සුපරික්ෂකවරුන්ගෙන් ද, ඉතිරි 87% සේවකයන් ගෙන් ද වන ලෙස ය.

මෙම පරික්ෂණයේ හෙළිදරව් කර ඔප්පු කර ගත් පෙර සෞයා ගැනීම කිහිපයකි. ඒවා තම්,

- වර්තමාන තරගකාරී ලෝකයේ සිටින පුද්ගලයින් සහ ආයතන අඩුවෙන් වැඩිකර වැඩියෙන් ඉපයීමට පූරුෂ වී ඇති බවත්, බාහිර ආතතිය සහ පරිසරයේ සිදුවන වෙනසකම්වලට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට පූරුෂී ඇති බවත් හෙළිදරව් කරගෙන ඇත (Odendaal & Roodt, 2002 cited in Karyawite & Governder 2011, p. 650-657).
- නම්‍යයිලි කාලය සේවක ආතතිය අවම කරනවා සේම සේවක වැඩ පිළිතය හා පවුල් පිළිතය අතර සමතුලිතතාවයක් ඇති කිරීමට හේතු වේ (Grzywacz, Carlson & Shulkin, 2005 cited in Karyawite & Governder 2011, p. 650-657).

එම නිසා සේවකයන් සිය කාර්යයේ මතා සිහියෙන් සහ කැපවීමෙන් යෙදෙන අතර එහි ප්‍රතිච්ලයක් ලෙස ආයතනික එලදායිතාවය සහ නිර්මාණයිලින්වය ඇති වී තිබේ.

මෙම පරික්ෂණයේ අවසාන නිගමනයන් වනුයේ,

- නම්‍යයිලි කාලය සේවකයන්ගේ මානසික ආතතිය මත සුවිශේෂී බලපැලිමක් කරන බවත්,
- ආයතන විසින් මෙම නම්‍යයිලි කාලය භාවිතයට ගෙන ආයතනික කාර්යාල ඉහළ නැංවීමට, අභිජ්‍රේරක ගුම බලකායක් ලබාගැනීමට සේවකයන් ගේ පැමිණීම ඉහළ නැංවීමට යොදා ගන්නා බවත්,
- තවදුරටත් මේ නිසා ආයතනයේ සේව්‍ය-සේවක සම්බන්ධතාවය, අනෙකානු විශ්වාසය, සන්නිවේදනය සාර්ථකව කර ගැනීමට හැකි වී තිබෙන බවත් ය.

නම්‍යයිලි කාලය වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමට, මෙහි අවසානයේ Karyawite හා Govender විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

- නම්‍යයිලි කාලය කොතරම වාසිදායක දෙයක් වුවත් ඉන් අපේක්ෂිත ප්‍රතිච්ල ලබා ගත නොහැකි වී ඇති ප්‍රධාන කාරණයක් වන්නේ, සේවකයන්ට මෙහි ඇති ප්‍රයෝගන (වාසි) පිළිබඳව පැහැදිලි බවක් හා නිසි මගපෙන්වීමක් නොමැති වීමයි. එහෙයින් ආයතනික කළමනාකාරීන්වය සේවකයන් මෙහි ඇති වාසි පිළිබඳ විනිවිද අවබෝධයක් සහ නිසි මගපෙන්වීමක් ලබාදිය යුතුය.
- නම්‍යයිලි කාලයට අනුව වැඩ කිරීමේදී ආතතිය අඩු බවත්, ඉන් නොපැමිණීලි අවම කළ හැකි බවත් කළමනාකරුවන් මගින් කාර්ය මණ්ඩලය වෙත දැනුවත් කළ යුතුය.
- තවද, නම්‍යයිලි කාලය භාවිතය හෝ ආයතනයට හඳුන්වා දීමට පෙර එහි ඇති අවසිදායක තත්ත්වයක් තක්සේරු කළ යුතුය.
- ඒ කෙසේ වුවත් සේවකයන් සිය ආතතිය අවම කර ගැනීමට මතා උනන්දුවක් දක්වයි. එම නිසා කළමනාකාරීන්වය සේවකයන්ට සේවක සහය වැඩිසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

2.9 ශ්‍රී ලංකික පසුබෑම තුළ නම්‍ය කාල හාටිතය

2.9.1. නම්‍ය කාල ක්‍රමය හාටිතය පිළිබඳව ශ්‍රී ලංකාව ආග්‍රිත සොයා ගැනීම

ශ්‍රී ලංකාවේ විකල්ප වැඩ හාටිතය පිළිබඳ කෙරී ඇති අධ්‍යයනයන් ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. එම අධ්‍යයනයන් අතුරින් බහුතරයේ මතය වන්නේ විකල්ප වැඩ හාටිතය ආයතනයකට එළදායි ප්‍රතිඵලයක් ලබා දෙන මූත් ශ්‍රී ලංකාව තුළ එහි ව්‍යාප්තිය අවම මට්ටමක පවතින බවයි. ශ්‍රී ලංකාවේ මෙම විකල්ප වැඩ ක්‍රමයෙන් වැඩිවශයෙන් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධිත අංශයන්ගේ දැනට ව්‍යාප්ත වී ඇත. එනම් මඟ්‍යකාංග ඉංජිනේරු සහ මඟ්‍යකාංග නිර්මාණ අංශවලයි. තොරතුරු තාක්ෂණ අංශ තුළ මෙහි හාටිතය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් සාධකයන් දෙකක් බලපා ඇත.

- I. ආයතනයක වැඩ පරිසරය තාක්ෂණය හාටිතයෙන් නවීකරණය කර ඇත්තම් සේවකයා කාර්යාලයට පැමිණෙන සහ පිටවන වේලාව එතරම් ගැවල් සහගත නොවේ.
- II. එමෙන්ම ආයතනයක් තොරතුරු තාක්ෂණය ඇතින් හිතිපෙන්තවම ලාභ වී ඇත්තම් සහ ඔවුනට ඉතා ඉහළ මට්ටමක තාක්ෂණ මෙවලම් ඇත්තම් සියලුම විකල්ප වැඩ ක්‍රමවේදයන්ට අනුගත වීම ඔවුනට දුෂ්කර නොවේ. මෙහිදී මෙය නම්කාල, අර්ධකාලීන සේවා නිපුක්තිය, හැකිරු වැඩසතිය, දුරාන්තරණය, සේවා මුර සහ රැකියා භුවමාරුව අයදී සියලුම විකල්ප වැඩ ක්‍රම හාටිතය පහසු වේ.

2.9.2. වැඩ පරිසරය නම්‍යතාවය වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නම්‍ය කාල ක්‍රමය යොදා ගැනීම.

වත්සලා විකුමසිංහ, පුරුංග සහ බන්ද (2007) යන තිදෙනාගේ අධ්‍යයන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ නම්කාල හාටිතය පිළිබඳව සොයා ගැනීම කිපයක් සිදුකර ඇත. ඔවුන්ගේ අධ්‍යයනයේ පහත දත්තයන් පහත පරිදී වේ.

- අරමුණ :-
ශ්‍රී ලංකාවේ නව මානව සම්පත් කළමනාකරණ පරිවයක් ලෙස නම්කාලයෙහි වැදගත්කම ඉදිරිපත් කිරීමයි. මෙම අධ්‍යයනය ප්‍රධාන වශයෙන්ම කරුණු 4 ක් අරමුණු කර ඇත. එනම් නම්‍ය කාලය නිසා සේවක තාක්ෂණය වැඩ කර ලෙන සාධක හඳුනා ගැනීම, නම්‍ය කාලය පිළිබඳ ඇති විවිධ ආකල්ප හඳුනාගැනීම, පුද්ගලයන් ආකර්ෂණය හා රදවා ගැනීම කෙරෙහි නම්‍ය කාල හාටිතයේ එළදායිකාවය විග්‍රහ කිරීම සහ එහි හාටිතය වළක්වාලන සාධක හඳුනා ගැනීමයි.
- වැදගත්කම :-
මෙම අධ්‍යයනය සඳහා මඟ්‍යකාංග නිර්මාණ ආයතන 30 ක සේවකයින් 108 ක් ආගුණයන් ප්‍රශ්නවලියක් ලබා දී දත්ත රස්කර ගන්නා ලදී.
- සොයාගැනීම :-
නම්‍ය කාල හාටිතය තුළින් සේවකයාගේ ස්වාධීනත්වය රැකෙන අතරම රැකියාව සහ රැකියාවට සම්බන්ධ නොවන අවශ්‍යතා අතර මනා සංකුලණයක් පවත්වාගත හැකි වීම, මානව සම්පත් කළමනාකරණය සඳහා නවීන පරිවයක් ලබා දීම, යනාදිය මෙම අධ්‍යයනයේ සොයා ගැනීම් වේ. මෙම සොයාගැනීම් තුළින් නම්‍ය කාල හාටිතයෙන් පිළිබඳව විවිධ නවීකරණයන් හඳුන්වා දී ඇත.

මෙම ක්ෂේත්‍රය සම්බන්ධ අධ්‍යනයත් රසක් විවිධ හේතු නිසා විවාදයට තුළ දී ඇත. ඉන් හේතු සමහරක් න්‍යායාත්මක පදනම මත පමණක් අධ්‍යයනයන් සිදුකිරීම, දත්ත විශ්ලේෂණය සඳහා සංඛ්‍යාත්මක ක්‍රම හාටිතයේ උග්‍රතාවය, කළමනාකරණ සහ වෘත්තීමය සේවකයන් කෙරෙහි දක්වන්නා වූ මද අවධානය සහ විශ්ලේෂණයන් ම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක අධ්‍යයනයන් සඳහා වන පසුබෑමෙහි පවත්නා දුර්වලතාවය ද යනාදි යයි. ශ්‍රී ලංකාව තුළ පවත්නා පසුබෑම මත පදනම්ව කරන ලද අධ්‍යයනයත් සංඛ්‍යාව ඉතා අඩු අගයක් වන අතර ඒවායේ සාම්ප්‍රදායික නොවන මානව සම්පත් කළමනාකරණ පරිවයක් ගොඩනැගීමට ද හැකියාවක් නොලැබේ.

දැනට ශ්‍රී ලංකාවේ නම්‍ය කාල ක්‍රමය භාවිතා කරන ආයතනවලට උදාහරණ ලෙස පහත ඒවා දැක්විය හැක.

- මඇදුකාංග නිර්මාණ සහ මඇදුකාංග ඉංජිනේරු ආයතන - Zone 24A7
- BPO
- සමහර විගණක ආයතන - KPMH, Price Waterhouse Coopers
- සමහර වාණිජ බැංකු - තේශන්ස් ව්‍යෝධී බැංකුව
- සෞඛ්‍ය සේවා සහ රසායනාගාර සේවා
- අනෙකුත් තොරතුරු තාක්ෂණ සම්බන්ධිත සේවා

ලංකාවේ නම්‍යකාලය භාවිතය වැඩ කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් මොවුන් තිදෙනා පහත නිරද්‍යෝගන් ඉදිරිපත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තුළ සැම තලයකම සිටින සේවකයන්ගේ දායකත්වය මෙම නව වැඩසටහනක් ලෙස ඉදිරිපත් කළ හැකිය.

- ආයතන ව්‍යුහය තුළ සැම තලයකම සිටින සේවකයන්ගේ දායකත්වය මෙම නව හඳුන්වාදීම සඳහා ලබාගත යුතු වේ.
- මෙම නම්‍ය කාල ක්‍රමය වැඩසටහන් පාලනය සහ පවත්වාගෙන යාම සඳහා පලපුරුදු නිලධාරීයකු පත් කළ හැකිය.
- ශ්‍රී ලංකාව තුළ මෙම ක්ෂේත්‍රයේ අධ්‍යානයක් තංචාලිය යුතු අතර දිප ව්‍යාප්ත ප්‍රහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය.
- ශ්‍රී ලංකාවේ මෙවන් විකල්ප වැඩ භාවිතය පිළිබඳව නීති රිති හා ක්‍රියාපටිපාටි තොමැති හෙයින් ඒවා ස්ථාපිත කළ යුතුය.
- නම්‍ය කාල ක්‍රම වැඩසටහනක් හඳුන්වාදීය යුත්තේ තාවකාලික පදනමෙන් වන අතර ඒවායේ එලාඇයිත්වය, සුදුසුබව, දුර්වලතා, යන අවධානම් සලකා බැලීමෙන් අනතුරුව ස්ථීරවම ස්ථාපිත කළ හැකිය.
- එමෙන්ම මෙම වැඩසටහන් නිරීක්ෂණයට යන කාල වාර්තා සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

Golven (2001) පවසන පරිදි නම්‍ය කාල භාවිතය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. නමුත් ඇතැම් අවස්ථාවලදී සේවකයන් වැඩමුර ක්‍රමය, අර්ධ කාලීන සේවා නියුත්කි, ස්වයං සේවා නියුත්කිය යනාදී විකල්ප වැඩක්‍රමවලට යොමු වීම තුළින් ද නමුහිලි ක්‍රමයේ වාසි ලබාගැනීමට උත්සාහ දරයි. නමුත් මේ හේතුවෙන් විවේක කාලය වැටුප් කාලය, වැටුප් හා වේතන සහ සැලසුම් කරන ලද වැඩ සතිය (Predictable Workweek) යනාදිය කෙරෙහි අනිතකර බලපැමි ඇති වේ.

3. අනෙකුත් විකල්ප වැඩහාවිතයන්

3.1 හැකුලු වැඩසතිය (Compressed Workweeks)

මෙහිදි සේවකයින් නිශ්චිත කාලයක් (බොහෝවීට ශ්‍රී ලංකාවේ පැය 45 ක්) සම්පූර්ණ වන ලෙස සතියේ අඩු දින ගණනක් තුළ වැඩ පැය ගණනක් සේවය කිරීමට සිය සේවා කාල රාමුව නිර්මාණය කිරීම වේ (Opatha, 2009, p. 92).

- 1) දිනකට පැය 9 ගණනේ දින 5 ක් සේවයේ නියුතු වීම.
 - 2) පැය 11 ගණනේ දින 3 ක්ද පැය 12 ගණනේ එක් දිනයක් ද සේවයේ නියුතු වීම.
- දිනකට පැය 12 ගණනේ දින 3 ක් ද පැය 9 ගණනේ එක් දිනක්ද සේවයේ නියුතු වීම (Opatha, 2009, p. 93).

මෙ තුළින් සේවයට ප්‍රමාදවීම්, සේවයට නොපැමිණීම්. සහ සේවය හැරයාම් අඩුකර ගත හැක අතර සේවාතාප්තිය වර්ධනය වේ. එස්ම සේවකයාට වැඩ කාලයක් සිය නිවසේ ගත කිරීමටත් තම

සේවා ජීවිතයට සහ පොදුගලික ජීවිතය සම්බරව පවත්වා ගෙන යාමටත් මෙය ඉවහල් වේ. ඔවුන්ගේ ගමනාගමන පිරිවැය හා අනෙකුත් රැකියාව මූල්‍යාකාර ගෙන දැඟීමට සිදුවන පිරිවැය අඩු වේ. මෙහි පවත්නා ප්‍රධාන දුර්වලතාවයක් වනුයේ සේවකයින් සතියේ දින කිහිපයක පමණක් සේවයට වාර්තා කරන බැවින් අනෙකුත් දිනවල ආයතනය වසා තැබීමට සිදු වේ. එම නිසා ආයතනයේ පාරිභේදිකයන් අපහසුතාවයට පත් විය හැක. වෙනදුට වඩා වැඩි වේලාවක් සේවයෙහි තීරත විමට සේවකයින්ට සිදුවන බැවින් ඔවුන්ගේ විභාව වැඩිවිමත් ඔවුන් අතින් සිදුවන වැරදි ප්‍රමාණයන් ඉහළ යාමක් සිදු විය හැක (Opatha, 2009, p. 93).

එසේම වැඩි කාලයක් තුළ නිවසේ රැඳී සිටීමට අකමැති සේවකයින් මෙම ක්‍රමය හේතුවෙන් අත්ථේති විය හැක. මෙම විකල්ප වැඩ භාවිතය හේතුවෙන් සේවකයන්ගේ ආත්ථය අඩුවන අතර එය සේවක ප්‍රවාසිතාවය අඩුවීම කෙරෙහි බලපායි (Parker & Kulik, 1995 as cited in Baltes, Briggs, Huff, Wright and Neuman, 1999, pp. 492-493).

Lattack සහ Foster (1985) ට අනුව සේවකයින් තුළ මෙම හැකිලු වැඩසතිය යන විකල්ප ක්‍රමය කෙරෙහි නොදු ආකල්පයක් ගොඩනැගි ඇත. දිග පැය ගණනක් වැඩ කිරීමෙන් ඇතිවන වෙනස මෙහිදී ගැටළුවක් ලෙස දක්නට නොමැත. එසේම අසනීප සඳහා ගත කරන කාලය අඩුවීම අතිකාල පැය ගණන අඩුවීම සහ පොදුගලික නිවාසි ගැනීම අඩුවීම යනාදී ප්‍රමාණාත්මක වාසිද ආයතනයට හිමි වේ.

3.2 අර්ධකාලීන සේවා නියුක්තිය (Part –Time Employment)

විකල්ප වැඩඳාවිතයන් අතර තවත් ප්‍රවලිත එක ක්‍රමයක් ලෙස මෙම අර්ධකාලීන සේවා නියුක්ති ක්‍රමය හඳුන්වා දිය හැක. පුරුණකාලීන සේවා නියුක්තියකට වඩා අඩු කාලසීමාවක් අවශ්‍ය වන ඕනෑම රැකියාවක් අර්ධ කාලීන සේවානියුක්තියක් ලෙස නිර්වචනය කළ හැක. (Catt and Miller Cited in Opatha 2009, p. 94). Opatha (2009) විසින් පෙන්වා දී ඇති පරිදි සතියකට පැය 45 කට වඩා අඩු කාලයක් සේවය කරන සේවකයු අර්ධ කාලීන සේවා නියුක්තිකයු වශයෙන් සැලකිය හැකි අතර සාමාන්‍යයෙන් එවැනැනකගේ සේවාපැය ගණන සතියකට පැය 22 ත් 24 ත් අතර වේ. එනම් දිනකට පැය 4 බැහින් වේ. අර්ධකාලීන රැකියා සඳහා සේවය කරන ලද පැය ගණන පදනම්ව ගෙවීම් කරනු ලබයි. මෙම අර්ධකාලීන සේවා නියුක්ති ක්‍රමය බහුලව දක්නට ලැබෙන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය, රස්කෘත්‍ය, වෙළඳාම්, ප්‍රවාහන සහ ලිපිකාර සේවා යනාදී සේවා අංශයේ කරමාත්තවල වන අතර නිශ්පාදන අංශයේ එතරම් දක්නට නැත.

Opatha (2009) සඳහන් කර ඇති පරිදි අර්ධ කාලීන සේවා නියුක්තිය ආකාර දෙකකට බෙදා දැක්වීය හැක. එනම්, රැකියා බෙදා ගැනීමේ ක්‍රමය (Job sharing) සහ වැඩ බෙදාගැනීමේ (Work sharing) ක්‍රමයයි. මෙහිදී සිදුකරනු ලබන්නේ එක් පුරුණ කාලීන සේවා නියුක්තිකයු විසින් සිදු කළ යුතු රැකියාවක් අර්ධ කාලීන සේවකයන් දෙදෙනෙකු හෝ රට වැඩි ප්‍රමාණයක් විසින් සිදුකරනු ලැබේයි (Catt and Miller Cited in Opatha, 2009, p. 94). ඔහු පෙන්වා දී ඇති පරිදි කාන්තාවන් උසස් අධ්‍යාපනය හඳුරණ සිපුන්, විශ්‍රාමික සේවකයන් යන පිරිස් අර්ධකාලීන රැකියා සඳහා වැඩි තැක්කීරුවක් දක්වයි.

අර්ධ කාලීන සේවා නියුක්තියේ විශ්වීය ප්‍රවණතාවයන් ලෝකයේ විවිධ රටවල් හරහා දැක ගත හැකිය.

- එය මූලිකව සිදු කරනු ලබන්නේ කාන්තාවන් විසිනි.
- එය නිරන්තරයෙන් කළමනාකාරීත්වය සේවා නියුක්තිය සමග බැඳී පවතී.
- එහි ව්‍යාප්තිය, කාර්මික ප්‍රතිව්‍යුහගතකරණය හා වර්ධනය වන කාන්තා ඉම දායකත්වය සමග බැඳී පවතී (O'Reilly සහ Fagan, 1998).

අර්ධකාලීන සේවා නියුක්ති සංකල්පය මූලික හේතුන් දෙකක් නිසා විවාදාත්මකව වැදගත්කමක් උස්සුලයි.

- I. අර්ධකාලීන සේවා නියුක්තිය සියලු කරමාන්ත වලට වැදගත් ගුම සැපයුමක් බවට පත්ව ඇත.
ලදා:- සේවා අංශයේ සහ සිල්ලර වෙළෙදාම් අංශය
- II. මෙම ක්‍රමය ජන ව්‍යුහ කණ්ඩායම් තුනකට ප්‍රධාන වශයෙන් වැදගත් සේවා නියුක්ති අවස්ථාවන් සපයයි. එම කණ්ඩායම් තුන වන්නේ
 - තරුණ සේවකයින් (වයස අවු. 16 - 24)
 - වැඩිහිටි සේවකයින් (වයස අවු. 65 සහ වැඩි)
 - කාන්තා සේවිකාවන් (Feldman, 1990, p. 104)

3.3 වැඩිමුරය (Shift Work)

වැඩිමුරය යනු විකල්ප වැඩි භාවිතයේ ඇති තවත් එක් සුවිශේෂී ක්‍රමයකි. වැඩිමුර ක්‍රමය මගින් අදහස් කරනුයේ පුද්ගලයන් කණ්ඩායමක් විසින් දිවා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ සවස් කාලයේදී සිදුකරගෙන යන (වැඩි) කාර්යන් තවත් සේවක පිරිසක් යොදා ගෙන ඉදිරි කාලයේදී අඛණ්ඩව කරගෙන යාමයි (Opatha, 2009, p. 98).

වැඩිමුර ක්‍රමයේ සාර්ථකත්වය රඳා පවතින්නේ එලදායීතාවය හා ආරක්ෂාව යන සාධක පිළිගත හැකි මට්ටමක පවත්වා ගැනීම තුළ පමණි. සාක්ෂිවලින් හෙළිදරව් වන පරිදි රාත්‍රී වැඩිමුරවලදී එලදායීතාවය හා ආරක්ෂාව යන සාධක දෙකම අඩු විය හැක. තවද අනුයාත රාත්‍රී සේවා මුරවලදී ආරක්ෂාව අඩු වීමේ හැකියාවක් පවතී. තීරන්තර විවේක කාලයන් (Frequent Rest Break) සහිත දිගු රාත්‍රී සේවාවල, සාපේශ්‍යව අඩු විවේක කාලයන් සහිත කෙටි රාත්‍රී සේවා මුරවලට වඩා ආරක්ෂාකාරී බව ඔහ්පූ වී ඇත (Folkard සහ Tucker, 2003, p. 95).

Opatha (2009) පෙන්වා දී ඇති පරිදි සංවිධානයක් තුළ මෙම වැඩි ක්‍රමය භාවිතා කළ හැකි ආකාර ප්‍රධාන වශයෙන් දෙකකි.

1. වැඩිමුර දෙකක් ලෙස

මෙහිදී සාමාන්‍ය වැඩිමුරය (පැය 8 හි දිවා වැඩිමුරය) ක්‍රියාත්මක කරන අතර ආයතනික අවශ්‍යතාවය මත රාත්‍රී සේවා මුරයක් කරනු ලැබේ. රාත්‍රී සේවා මුරය සඳහා සුවිශේෂී කාලයක් වෙන් කර තැත.

2. වැඩිමුර තුනක් ලෙස

මෙහිදී ද්‍රව්‍ය පැය 24 සමාන කාලවේලාවන් තුනකට බෙදා පැය 8 හි වැඩිමුර 3 ක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව එකිනී ආයතනයට පැය 24ක සේවකයක් ලබා දීමට හැකියාව ලැබේ ඇත. මෙහිදී පෙරවරු 06.00 සිට පස්වරු 02.00 දක්වා දිවා වැඩිමුරයන් පස්වරු 02.00 සිට පස්වරු 10.00 දක්වා සවස් වැඩිමුරයන් පසුවරු 10.00 සිට රේලු දින පෙරවරු 06.00 දක්වා රාත්‍රී වැඩිමුරයන් ක්‍රියාත්මක වේ.

වැඩිමුර ක්‍රමය ආයතනවලට මෙන්ම පුද්ගලයන් හටත් බොහෝ වාසි අත්කර දුන්නාද වැඩිමුර ක්‍රමය නිසා (රාත්‍රී වැඩිමුරයන් නිසා) මිනිසාගේ සේවාවික ගරීර රිද්මය කඩා බිඳ දමයි. රේල අමතරව නොපැමිණීම් වර්ධනයට, අනතුරු වීමේ ඉඩකඩ වර්ධනයට, සේවක ප්‍රවාසිතාවය (Turn over) ඉහළ යාමට සහ සේවකයන්ගේ විනය පිරිසීමට හේතු වේ.

ඉහත අවාසිදායක තත්ත්වයන් කෙසේ ව්‍යවත් ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ වැඩිමුර ක්‍රමය ප්‍රවලිතව ඇත.

- නිෂ්පාදන ආයතන (ලදා: - ඇගෙල්ම් කරමාන්ත ගාලා)
- රෝහල් සහ සාන්තු නිවාස
- ආරක්ෂක සේවා සපයන ආයතන
- හෝටල්

- ගිනි නිවන හමුදාවන්
- ත්‍රිවිධ හමුදා සහ පොලිසිය වැනි ආයතනවල වැඩමුර ක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කෙරේ.

3.4 දුරාන්තරණය (Telecommuting)

දුරාන්තරණය යනු නිවසේ සිට වැඩකිරීම හෝ නිවසට ආසන්න සේවා ස්ථානයක සේවය කිරීම ලෙස සරලව නිර්වචනය කළ හැක. සේවායෝජකයන් විසින් මෙම ක්‍රමය පිරිවැය අඩුකර ගැනීමේ තුළතන ක්‍රමයක් ලෙස හඳුනාගැනීමේ ප්‍රවණතාවයක් පවතී. එසේම ප්‍රවාහන සැලසුම්කරුවන් විසින් මෙම ක්‍රමය වැඩ්වන වාහන තදබදය, බලකක්ති පරිහරණය සහ වායු දූෂණය මැඩලිමට භාවිතා කළ හැකි ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇත (Handy සහ Mokhtarian , 1996, p. 227).

කිසියම් සේවකයකු වැඩ පරිසරයක් තුළ තම රාජකාරී කටයුතු සිදුකිරීම වෙනුවට තම නිවස තුළ සිටම එම කටයුතු සිදුකිරීම මෙහිදී පරිගණක, විද්‍යුත් මාධ්‍යය, වෙනත් සන්නිවේදන මාධ්‍යය, ගැක්ස් යන්ත් ආදිය භාවිතා කර නිවස තුළ සිටම තම රාජකාරී කටයුතු සිදුකරනු ලබයි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රමය බහුලව භාවිතා නොකළ ද විදේශීය රටවල මෙම ක්‍රමය බහුලව භාවිතයට ගනු ලබන්නේ මෙම දුරාන්තරණය තුළ පවතින වාසි හේතුවෙනි (Opatha, 2009, pp. 96-97).

වාසි

- කාන්තාවන්ට තම පෙළද්ගලික ජීවිතයේ වගකීම් ඉටුකිරීමට හැකිවීම තුළ ඔවුන්ට ඉතා වැදගත් වේ.
- ප්‍රවාහන වියදම්, කාලය හා ගුම්ය ඉතිරිවීම.
- ව්‍යාපාර පරිසරය තුළ ඇති මානසික හා ගාරීරික ප්‍රිඛනය අවම වීම.
- ව්‍යාපාර ආයතනයේ සේවක ප්‍රවාසිතාව අඩුවීම.
- වැඩ පරිසරය නිර්මාණය කිරීමට යන වියදම අඩුවීම.
- පහසුවෙන් සේවකයන් ආකර්ෂණය කර ගැනීමට හැකිවීම.
- කාන්තාවන් මෙම ක්‍රමයට වඩාත් කැමතිවීම (Opatha, 2009, p. 97).
- සේවකයන් තම පෙළද්ගලික ජීවිතය හා රාජකාරී ජීවිතය සම්බරව පවක්වාගැනීමට හැකිවීම.
- ව්‍යාපාර ආයතනයේ සේවක එලදායීතාවය ඉහළ යාම (Opatha, 2009, p. 97; Gajendran & Harrison, 2007, p. 1524).
- රකියා ආතතිය අඩු වීම.
- ආයතනික සබඳතා වර්ධනය වීම.
- ප්‍රත්‍යක්ෂ කරගත් සේවය පාලනය (Perceived Autonomy) සහ රකියා - පෙළද්ගලික ජීවිත ගැටළුව මත යහපත් බලපෑම් ඇති කරයි (Gajendran & Harrison, 2007, p.1528).

අවාසි

- සේවකයන්ට තම වෘත්තිය ගමන්මග පිළිබඳ ප්‍රශ්නයන් වීම.
- මෙම ක්‍රමය තුළ සේවක සම්බන්ධතා අඩුවීම තුළ ඔවුන් තනිවීම.
- සම්ප සුපරීක්ෂණය නොමැති කම මත සේවක එලදායීතාවය අඩුවීම.
- සාමූහික වැඩකිරීම, ප්‍රශ්න සාකච්ඡා කර විසඳුම ලබා ගැනීමට මෙම ක්‍රමය තුළ ඉඩ නොලැබේම.
- සේවකයාගේ සේවක ප්‍රතිඵ්ලි පිළිබඳ මැතිමට නොහැකි වීම (Opatha, 2009, p. 98).

4 සාරාංශය

විකල්ප වැඩ ක්‍රම හඳුන්වා දී ඇත්තේ වැඩ ජීවිතයේ සහ පෙළද්ගලික ජීවිතයේ එලදායීතාව, කාර්යාලය සහ සම්බරනාවය වර්ධනය කිරීමට රැකුලක් වශයෙනි. නමුත් ඉහත අධ්‍යාපනයන් තුළින්

පිළිබඳ වනුයේ මෙම විකල්ප වැඩ හාවිතයන් ඇතැම් අවස්ථාවන්වලදී සාර්ථක වී ඇති බවය. මෙයට ප්‍රධාන හේතුන් වී ඇත්තේ මෙම ක්‍රමයන් පිළිබඳව සේවකයින්ට පමණක් තොව කළමනාකරුවන්ට ද දැනීමක් තොතින්ම, තොසැලකිලිමත්හාවය, සේවකයන්හට මෙය පිළිබඳ මනා පුහුණුවක් ලබා තොදීම සහ අදාළ විකල්ප හාවිතය ආයතනයට හා/හෝ සේවකයින්ට තොගැලීමය. කෙසේ නමුත් මෙම විකල්ප හාවිතයන් හඳුන්වැමෙමට ප්‍රථම එය ආයතනයට හා සේවකයින්ට ගැලීදේ යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම, විවිධ අත්හදා බැලීම් සිදුකිරීම, නිසි දැනුවත් කිරීම සහ පුහුණුවීම ලබාදීම, කළමනාකරුවන් සේවකයින්ගේ වර්යාව පිළිබඳ මනා අවබෝධයකින් සිරීම මගින් මෙම දුර්වලතාවයන් මගහැර මෙහි ප්‍රතිලාභ රසක් ආයතනයට මෙන්ම සේවකයින්ට ද බැංක්ති විදිය හැක. මෙම ක්‍රමය පිළිබඳව ග්‍රී ලංකාව තුළ දැනුවත් බවක් ඇති මූත් ඉහත අධ්‍යයනයන් කුළින් පෙන්නුම් කරනුයේ මෙය හාවිතා කිරීමට මැලි බවක් දක්වන බවය. බොහෝ ආයතන සඳහා මෙම ක්‍රමය වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස පෙනෙන අතර මෙයට ප්‍රධාන හේතුව විය හැක්කේ තවමත් අපගේ ජනයා සාම්ප්‍රදායෙන් පිටතට පැමිණ තව ක්‍රම අත්හදා බැලීමට තරමක් බිය වීම නිසා විය හැක.

ආර්ථික ගන්ප

1. Baltes, B. B., Briggs, T. E., Huff, J. W., Wright, J. A. & Neuman G. A. (1999), Flexible and Compressed Workweek Schedules:A Meta-Analysis of Their Effects on Work-Related Criteria. Journal of Applied Psychology. 84(4). pp. 496-513.
2. Christensen, K. E. & Staines, G. L. (1990), Flexitime: A viable solution to work/family conflict. Journal of Family Issues. 11(4). pp. 455-476.
3. Edward, J. Gane, R. & Joseph, F. (1986), Alternate work schedules, productivity, leave usage and employee attitudes: a field study. Public Personal Management. 15(2).
4. Feldman, D. C. (1990), Reconceptualizing the nature and consequences of part time work. Academy of management Review. 15(1). pp. 103-112.
5. Folkard, S. & Tucker, P. (2003), Shift Work, Safety and Productivity. Occupational Medicine. 53(2). pp. 95-101.
6. Gajendran, R. S. & Harrison, D. A. (2007), The Good, the Bad, and the Unknown About Telecommuting: Meta-Analysis of Psychological Mediators and Individual Consequences. Journal of Applied Psychology. 92(6). pp. 1524–1541.
7. Golden, L. (2001), Flexible Work Schedules: What are we trading off to get them?. Monthly labor Review.[Online]. Available from <http://heinonline.org/HOL/LandingPage?handle=hein.journals/month124&div=27&id=&page=>. [Accessed: 15 June 2014]
8. Graham, L. S. & Pleck, J. H. (1984), Non Standard Work Schedules & Family Life. Journal of Applied Psychology. 69(3). pp. 515-523.
9. Handy, S. L. & Mokhtarian P. L. (1996), The Future of Telecommuting. Futures. 28(3). pp. 227-240.
10. Karyabwite, A. & Govender, P. (2011), Flexitime as a Mechanism to Reduce Employee Stress. Corporate Ownership and control. 19. pp 648-654.
11. Kossek, E. E., Barber, A. E. & Winters, D. (1999), Using flexible schedules in the managerial world: The power of peers. Human Resource Management. 38(1). pp. 33-46.
12. Latack, J. C. & Foster, L. W. (1985), Implementation of compressed work schedules: Participation and Job Redesign as Critical Factors for Employee Acceptance. Personnel Psychology. 38(1). pp. 75-92.
13. MacDermid, S. (n.d.). Types of Flexible Work Arrangements [Online]. Available from <http://hr.osu.edu/public/documents/worklife/alternativework.pdf?t=201461512412>. [Accessed: 15 June 2014]
14. McGuire, J. B. & Liro, J. R. (1987), Absenteeism and Flexible Work Schedules. Public Personnel Management. 16(1). pp. 47-59.
15. Opatha, H. D. N. P. (2009), Human Resource Management. Sri Lanka.
16. O’ Reilly, J. & Fagan, C. (1998), Part-time Prospects: An International Comparison of Part-time Work in Europe, North America and the Pasific Rim. Routledge, New York.

17. Staines, G. L. & Pleck, J. H. (1984), Nonstandard work schedules and family life. *Journal of Applied psychology*. 69(3). pp. 515-523.
18. Wickramasinghe, V. Jayabandu, V. (2007), Towards workplace flexibility: flexitime arrangements in Sri Lanka. *Employee Relations*. 29(6). pp.554 – 575.
19. www.hrsrilanka.com/resources/articles/115-work-life-balance
20. www.sundayobserver.lk/2006/07/23/pow05.asp
21. <http://dl.lib.mrt.ac.lk/handle/123/9590>



නොත්මිණී කරුණානායක



ඩකදී බෝගහවත්ත



සුම්දා ජයවර්ධන



සචිනි සමරවීර



තුමලි කොටුගොඩ